



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1992 අංක 22 දරන
මුදල් (සංශෝධන) පනත

[සංශෝධනය සටහන් කළේ 1992 මාර්තු මස 31 වන දින]

ලංකා මුදල් නියමය පරිදි මුද්‍රණය කරන ලදී

1992 අප්‍රේල් මස 03 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය

මිල: ශත 45 යි.

නැගැල් ගාස්තුව: රු. 1.00 යි.

1992 අංක 22 දරන මුදල් (සංශෝධන) පනත

[සභානායක සචගන් කළේ 1992 මාර්තු මස 31 වන දින]
එල්. ඩී. ඩී.—25/89

1963 අංක 11 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා මූල පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1992 අංක 22 දරන මුදල් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. (මෙහි මින්මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1963 අංක 11 දරන මුදල් පනතේ 58 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

1963 අංක 11
දරන
පනතේ
58 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

(1) එහි (3) වන උපවගන්තිය ඉවත් කර එ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්:—

“(3) බද්ද ගෙවීමට යමන් වන තැනැත්තකු, එම ඉඩම පැවරීම සිදු කෙරෙන සාධන පත්‍රය, ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ විධිවිධානවලට අනුකූලව ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කිරීමට පෙර, එම බද්ද එසේ පවරනු ලබන ඉඩම පිහිටි දිස්ත්‍රික්කයේ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා වෙත ගෙවිය යුතු ය.”;

(2) එම වගන්තියේ (4) වන උපවගන්තියේ (අ) ඡේදයේ “හෝ කොටස්” යන වචන යෙදෙන කවර තැනක වුව ද එම වචන අත්හැරීමෙන්;

(3) එම වගන්තියේ (4) වන උපවගන්තියේ (ඇ) ඡේදයේ “හෝ යම් සමාගමක කොටස්” යන වචන අත්හැරීමෙන්; සහ

(4) එම වගන්තියේ (4) වන උපවගන්තියේ (ඇ), (ඉ) සහ (ඊ) ඡේද ඉවත් කිරීමෙන්.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 59 වන වගන්තිය, එහි “අවස්ථාවන් වීම පරිදි” හා “හෝ සමාගම” යන වචන අත්හැරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
59 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 60 වන වගන්තිය, එම වගන්තියේ (2) සහ (3) වන උපවගන්ති ඉවත් කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
60 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
12 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 02 වන වගන්තිය එහි “හෝ සමාගමක්” සහ “හෝ සමාගම” යන වචන යෙදෙන කවර හැකිම වුවද එම වචන අත්හැරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
14 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 04 වන වගන්තිය, එම වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත් කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
16 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 06 වන වගන්තියේ “දේපළ” යන්නෙහි අර්ථ කථනය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

“ “දේපළ” යන්නෙන් යම් ඉඩමක් අදහස් වේ.”.

අනුකූලතාවක්
ඇති වූ විට
සිංහල
භාෂා
පාඨය
බලපැවැත්විය
ලැබු බව.

8. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත් එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.